



Ceylon Government Gazette

Published by Authority.

No. 5,379—FRIDAY, NOVEMBER 8, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales:—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province	...1203	Land Resumption Notices	...1221
Central Province	...1205	Notices under "The Forest Ordinance"	... —
Northern Province	... —	Notices of sale of Arrack, Opium, and Toll Rents	...1223
Southern Province	...1206	Notices of sale of Salt and Timber	...1225
Eastern Province	...1212	Notifications of Close Seasons, Infected Areas, &c.	... —
North-Western Province	...1213	Specifications under "The Irrigation Ordinance"	... —
North-Central Province	...1214	Miscellaneous Departmental Notices	... —
Province of Uva	...1216		
Province of Sabaragamuwa	...1219		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,474, W. P. Colonial Secretary's Office,
Colombo, October 28, 1895.

AT noon on Wednesday, November 27, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,197.

Situation—Iddagoda pattu of Pasdun korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
8467	Dambagahahena mukalana	Puhambugoda	22 1 13
8473	Egodalanda	do.	18 1 35
8485	Pareketiyalanda	do.	14 0 12

Preliminary plan 10,310.

Situation—Maha pattu of Pasdun korale.

7893	Oralubokka.	Hewessa	0 3 28
------	-------------	---------	--------

PART III.—Page 1203

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
7894	Oralubokka	Hewessa	1 0 16
7895	Do.	do.	1 0 5
7896	Do.	do.	0 2 35
7897	Do.	do.	1 1 10

Upset price of lots 8467 and 8485, Rs. 10 per acre; lot 8473, Rs. 12 per acre.

The upset price of lots 7893 to 7897, which are said to contain plumbago, will be notified at the time of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

C 1

No. 1,474, W. P. වම් 1895 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිකාරී උත්තරානන්දයේ කන්තෝරුවේදීය.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්ද විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1895 ක්වු කොවුම්බර් මස 27 වෙනි දින වූ බද්ද දවාලා කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 6,197.

පිහිටා තිබෙන්නේ—පස්දුම්කෝරලේ ඉද්දකොඩි පත්තුවේය.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
8467	දඹගහගේන මුකලාන	පුකුඹුගොඩ	22 1 13
8473	එගොඩ ලන්ද	එම	18 1 35
8485	පාරකැවිසලන්ද	එම	14 0 12

සිතියම 10,310.

පිහිටා තිබෙන්නේ—පස්දුම්කෝරලේ මහ පත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
7893	බර්ඵබොක්ක	හෙවැස්ස	0 3 28
7894	එම	එම	1 0 16
7895	බර්ඵබොක්ක	හෙවැස්ස	1 0 5
7896	එම	එම	0 2 35
7897	එම	එම	1 1 10

කවර් 8467, 8485 අක්කරයක් මලකර තිබෙන්නේ රුපියල් 10 බැගින්. 8473න් කවර් 12ක අක්කරයක් මලකර තිබෙන්නේ රුපියල් 12ක බැගින්. මිනිරන් තිබෙනවාය කියා තිබෙන 7893 සිට 7897න් කවර් වල ගණන විකුණන වෙලාවට නියමකරනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තරානන්දගෙන්ද, විකිනීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දගෙන්ද දැනගනට පුළුවන.

උප ආණ්ඩුකාර උතුමානන්දගෙන්ද ආඥා ලෙස, ඩබ්ල්සු. ඩී. චේලර්, වැඩබලන මහසෞඛ්‍යාධිකාරී වරයා.

No. 1,475, W. P. Colonial Secretary's Office, Colombo, October 29, 1895.

At noon on Wednesday, November 27, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,625.

Situation—Palle pattu of Salpiti korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
I 1	Badullayyakumbura	Attidiya	2 2 25
N 3	Kittalayakumbura	do.	1 0 31
X 2	Nelunwalakumbura	do.	1 0 4

Preliminary plan 6,977.

Situation—Palle pattu of Hewagam korale.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
283	Dambugahalanda	Talangama	5 2 36
451	Kaluelapillewa	do.	2 1 35
452	Kaluelakumbura	do.	1 3 17
453	Kaluelakumbura	do.	3 2 13

Lot. Name of Land. Village. Extent. A. R. P. Preliminary plan 8,319.

Situation—Meda pattu of Hewagam korale.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
5909	Malagedarawattakele	Meriyagala	2 3 9
5911	Do.	do.	3 3 21
5912	Do.	do.	5 1 14
5913	Do.	do.	5 2 3
5914	Do.	do.	4 1 36
5915	Do.	do.	0 2 26
5916	Do.	do.	1 0 11
5918	Do.	do.	0 0 27

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,475, W. P. වම් 1895 ක්වු ඔක්තෝබර් මස 29 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිකාරී උත්තරානන්දයේ කන්තෝරුවේදීය.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්ද විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1895 ක්වු කොවුම්බර් මස 27 වෙනි දින වූ බද්ද දවාලා කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 3,625.

පිහිටා තිබෙන්නේ—සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ.

නො.	ඉඩම.	ගම.	අ. රු. ප.
I 1	බදුල්ලගහ කුඹුර	අත්තිහිඳේ	2 2 25
N 3	හට්ටලේස එම	එම	1 0 31
X 2	සේලුන්වෙල එම	එම	1 0 4

සිතියම 6,977.

පිහිටා තිබෙන්නේ—සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
283	දඹුගහලන්ද	සලන්ගම	5 2 36
451	කලුපිල පිල්ලාව	එම	2 1 35
452	කප්පිල කුඹුර	සලන්ගම	1 3 17
453	එම	එම	3 2 13

සිතියම 8,319.

පිහිටා තිබෙන්නේ—සේවාගම්කෝරලේ මැදපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
5909	මාලගෙදරවත්ත	මේරියගල	2 3 9
5911	එම	එම	3 3 21
5912	එම	එම	5 1 14
5913	එම	එම	5 2 3
5914	එම	එම	4 1 36
5915	එම	එම	0 2 26
5916	එම	එම	1 0 11
5918	එම	එම	0 0 27

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තරානන්දගෙන්ද, විකිනීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දගෙන්ද දැනගනට පුළුවන.

උප ආණ්ඩුකාර උතුමානන්දගෙන්ද ආඥා ලෙස, ඩබ්ල්සු. ඩී. චේලර්, වැඩබලන මහසෞඛ්‍යාධිකාරී වරයා.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,507, C. P.

Colonial Secretary's Office,
Colombo, October 26, 1895.

ON Wednesday, December 18, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his Office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

One allotment of land situated in the Udugoda Udasiyapattuwa of the Matale District of the Central Province.

Preliminary plan 4,273.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11383	Dewarammulla	M. Rankira	Crown	Chena	1 0 0

Upset price,—Rs. 10.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,507, C. P.

වර්ෂ 1895 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේදී කන්තෝරුවේදීය.

මහලු දිසාවේ මාතලේ උපළුපත්කළත්තානේ විසින් මෙහි ජනන සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින වූ බදාදා දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මෙහිම දිසාවේ මාතලේ පලාතේ උඩුගොඩ උඩසිසපත්තුවේ කොට්ඨාසයේ පිහිටාගියෙහි බිම්කැබලි එකකි.

සිතියම 4,273.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.
11383	දෙවරම්මුල්ල	ඇම්. රත්කිර	අත් බිම	1 0 0

අක්කරයක් රූපියල් 10යේ සිට විකුණන්නට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ථන්රාජ්‍යත්තානේදී, පිකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතලේ උපළුපත්කළත්තානේදී දැනගත හැකිය.

උපආණ්ඩුකාර උතුමානවහන්සේගේ ආඥාවලය,

ඩබ්ල්යු ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වමහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 915, S. P.

Colonial Secretary's Office,
Colombo, October 25, 1895.

ON Tuesday, December 10, 1895, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his Office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. One hundred and thirty allotments of land situated in the Talpe pattu of the Galle District of the Southern Province.

Preliminary plan 3,410.—Habaraduwa. Claimant—The Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
7931	Kadola-addarapanvila	D. S. de Silya Gunewardana	Swamp	26	1	5
7932	Pattane-addarawela	do.	do.	4	3	10
7933	Bodaragamawattaowita	do.	Owita	0	1	0
7934	Hunumelladuweaddarakumbura	do.	Swamp	5	1	28
7935	Kiralagahakumbura	do.	Owita and field	5	3	4
7936	Do.	do.	do.	0	0	22
7937	Tallawatta	do.	Plumbago mine	0	0	3
7938	Eradugoda	do.	Swamp	7	0	16
7939	Kaluagahahenewatta	do.	Cocconut	0	0	29
7940	Gingahawila	do.	Swamp	7	0	6
7941	Do.	do.	Owita	0	0	30
7942	Do.	do.	Owita and vegetable	0	0	25
7943	Do.	do.	Owita	0	0	10
7944	Do.	do.	Paddy field	0	0	25
7945	Do.	do.	Cocconut	0	0	23
7946	Do.	do.	Owita	0	1	28
7947	Do.	do.	do.	0	2	34
7948	Do.	do.	do.	0	0	7
7949	Do.	do.	do.	0	0	1
7951	Do.	do.	do.	0	0	3
7952	Do.	do.	do.	0	0	14
7953	Do.	do.	do.	0	0	10
7954	Do.	do.	do.	0	1	24
7955	Do.	do.	do.	0	0	26
7956	Do.	do.	Waste jungle	0	0	35
7957	Kadola-addarapanvila	do.	Owita	0	1	4
7958	Elavilakumbura	Talpe. Claimant—Unknown. Government Agent	Paddy field	2	1	1
7960	Kalaeliya	Metaramba. Claimant—The Crown. Government Agent	Waste	0	1	23
7961	Kalaeliyakekulana	Talpe. Claimant—The Crown. Government Agent	Waste	0	2	39
7962	Kalaeliya	do.	do.	13	0	20
7963	Mahadeniya	do.	Swamp	2	0	3
7964	Do.	do.	Owita	0	1	0
7965	Do.	do.	do.	0	0	3
7966	Do.	do.	do.	0	0	16
7967	Usketiyadeniya	do.	Waste jungle	1	1	38
7968	Do.	do.	Owita	0	0	21
7969	Do.	do.	Young cocconut trees	0	0	15
7970	Welipotta	do.	Owita	0	0	28
7971	Timbiriya	do.	Swamp	0	1	35
Preliminary plan 2,225.—Yatagama. Claimant—Dandeniya Babappu.						
W 240½	Kadolewatta	—	Old cocconut trees	0	2	30
W 240½	Do.	—	Young cocconut trees	0	1	12
Preliminary plan 106.—Kalahe. Claimants—L. Aberan and others.						
1402	Gallendewatta	Mr. Eaton. Claimant—The Crown.	Partly planted	1	2	14
1403	Gamewatta	Dr. Loftus of Galle. Claimants—Lookoge Aberan and others.	Forest	2	2	3
C 7	Gallendewatta	— Claimant—Dr. Loftus, of Galle.	Partly planted	4	1	34
D 7	Cadjawahawatta	—	Planted	2	0	2
Preliminary plan 108.—Kalahe. Claimant—Wellagodage Aberan.						
F 7	Ehettegallegodawatta	— Claimant—Pallekage Gabriel.	Garden	2	0	32
G 7	Cadjawahawatta	— Claimants—Lokooge Wattu and Don Sima.	Cleared high jungle	3	0	39
K 7	Wanehawiwatta	—	Partly planted	1	1	10
Preliminary plan 1,478.—Kalahe. Claimant—The Crown.						
12722	Gagamuakanda	H. de Silva	Jungle	19	0	0
12725	Do.	Y. H. Edo	do.	2	1	33

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
G 645	Moragahamulladeniya	Claimant—Walpitagama Janis.	—	1	2 15
H 645	Do.	Claimant—Encroachment.	—	0	0 20
12736	Yakgahakelekanda	Yakgaha. Claimant—The Crown.	Jungle	3	2 9
12737	Do.	Y. K. Denis	do.	3	3 36
12738	Do.	Y. H. Lena and Selo	do.	1	0 36
12774	Yakgahakelekanda	Preliminary plan 1,483.—Kalahe.	Jungle	2	1 0
12774½	Do.	K. L. Adoris	do.	1	0 31
3070	Kapukanatta	Preliminary plan 2,199.—Kalahe. Claimant—The Crown.	Jungle	5	0 32
3073	Obahenekanda	Preliminary plan 2,201.—Kalahe. Claimant—The Crown.	Jungle	5	3 20
11163	Kapukanatta	Preliminary plan 4,266.—Kalahe. Claimant—The Crown.	Jungle	1	0 11
11164	Kapukanattakanda	K. P. James	do.	1	3 14
11165	Kotiagalabedda	R. A. Johanis	do.	2	0 32
11166	Katalugahawatta	T. V. Aberan	Garden with jak	0	2 25
11167	Malegodakanda	—	Chena	1	2 36
11168	Kotiagalakanda	K. G. Hendrick Appu	do.	1	1 28
3902	Pokunegodawatta	Preliminary plan 2,437.—Mipe. Claimant—The Crown.	Young cocoanut	0	1 28
3906	Pokoluwakanda	—	Jungle	1	2 39
3908	Do.	K. H. Babappu	do.	11	0 29
3909	Torapitiyakanda	B. A. Andiris Appuhamy	do.	3	2 29
3910	Talapitiyewatta-addara	D. F. de Silva	do.	3	2 29
F 250	Kotigalawattekanda	Vidane Arachchi	New clearing	0	1 4
G 250	Kagodawattagodabedda	Claimant—D. T. de Silva Amerasinha.	Jungle	0	1 7
2381	Divelwatta	Claimant—A. P. Don Siman.	Jungle	0	3 0
2382	Do.	Vidane Arachchi	do.	2	0 17
2383	Godaparagaha	Preliminary plan 1,690.—Meepe. Claimants—H. W. Obeyasekera and J. Aberan.	Jungle	6	2 31
2385	Kongahawatta	Claimant—D. A. Weerasooriya.	Jungle	3	1 3
2386	Titodewatta	N. D. Seneviratna	Garden and deniya	2	0 27
2387	Titodebedda	Claimant—K. V. Salman.	Jungle	11	0 19
2388	Talagahabedda.	N. D. Seneviratna	Jungle	6	2 21
2389	Ketikalagahawatta	Claimant—The Crown.	Jungle	2	0 6
2390	Rukattanagahawatta	N. D. Seneviratna	Cocoanut 4 years old	1	0 7
2392	Distaliagahawatta	Claimants—Kirihami, Babunhami, &c.	New clearing	3	0 26
4993	Kurumullehena	Claimant—P. Hendrick.	Chena	4	1 27
12806	Kanattewattebedda	Preliminary plan 1,486.—Pilana. Claimant—Nil.	Jungle	5	1 0
3096	Ulledigodellabedda	Preliminary plan 2,656.—Danduwana. Claimant—The Crown.	Jungle	9	2 3
3929	Talagahawattekele	K. R. Salman	—	0	1 20
3931	Ihalawattegoda	—	—	0	1 19
5046	Toragodawattebedda	Preliminary plan 2,212.—Pilana. Claimant—The Crown.	Jungle	1	3 38
5047	Okandagodabedda	Kosduwege Don Adirian	do.	0	2 22
5048	Do.	Preliminary plan 2,440.—Pilana. Claimant—The Crown.	do.	1	3 7
5050	Kopiawatta	—	do.	6	0 6
5052	Do.	—	do.	4	1 37
5054	Do.	—	do.	4	2 25

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
5056	Topatiamullebedda	—	Jungle	1	2	7
5057	Do.	—	do.	2	3	18
5058	Do.	—	do.	3	2	13
5060	Do.	—	do.	1	1	19
5061	Do.	—	do.	2	2	10
5062	Do.	—	do.	2	2	34
5063	Do.	—	do.	2	0	24
5064	Do.	—	do.	1	3	12
5065	Do.	—	do.	3	0	20
5067	Do.	—	do.	1	0	19
5072	Do.	—	do.	2	0	18
5073	Do.	—	do.	2	1	37
Claimant—Veragoda Hakuruge Wattoo.						
F 238	Veragamawatta	—	Jungle	1	1	14
Claimants—A. G. Balappu and others.						
S 238	Mangwellewatta	—	Owita	1	0	0
Claimant—A. G. Sinno Appu.						
Y 238	Podigewattegodda	—	Garden	1	2	16
Claimant—P. H. Luvinsa.						
F 239	Kalupahana <i>alias</i> Paragahawatta	—	Garden	0	1	36
Claimant—A. Luwis.						
P 239	Araliyawattegodda	—	Jungle	1	0	10
Claimant—The Crown.						
S 239	Kopiwita	—	Owita	1	0	22
U 239	Delgahadawa	—	Jungle	1	1	6
Preliminary plan 2,990.—Angulugaha. Claimant—The Crown.						
6478	Kitulgahawattekele	M. H. Odiris	Jungle	1	0	0
Preliminary plan 1,686. Claimant—The Crown.						
2364	Indigahakumbura	P. H. Adoris	New clearing	0	2	12
Claimant—Lokumalage Ugatu.						
A 92	Henadeniya.	D. S. de Silva, Gan-vidane	Cocoanut and jungle	1	0	37
Claimant—Gamage Davith.						
2367	Polgahadeniyagodabedda	D. S. de Silva, Gan-vidane	Jungle	1	0	18
Preliminary plan 1,689.—Angulugaha. Claimant—The Crown.						
2375	Bataketiyawatta	P. H. Baby	Jungle and cocoanut	2	1	35
2378	Batapeyessagoda	Jagodage Don Nicholas	Jungle	2	1	8
2379	Mattegodawattaehatta	Balabamy	do.	0	1	4
Preliminary plan 2,198.—Angulugaha. Claimant—The Crown.						
3069	Yadehegulanehena	Don S. de Silva	Forest	1	3	12
Preliminary plan 2,200.—Angulugaha. Claimant—The Crown.						
3071	Godawatta-addaradeniya	W. H. Mathes	Forest	3	1	16
Preliminary plan 2,195.—Meegoda. Claimant—The Crown.						
3066	Kurundugahawattabedda	Imaluwa Vidane, Enoris de Silva, and three others	Jungle	2	2	16
Preliminary plan 3,935.—Kataluwa. Claimant—The Crown.						
9791	Girobichiawatta	—	Cocoanut	0	0	9
9792	Do.	Weligama Suban de Silva	do.	0	0	20
9793	Do.	—	do.	0	0	13
Claimant—P. H. Babang and others.						
I 411	Maradwallawatta	S. T. Matheshamy	Waste land	0	0	10
Preliminary plan 4,542.—Kataluwa. Claimant—The Crown.						
12534	Maswala-addarabedda	Don S. de Silva Wirasooriya and Don M. de Silva Goonewardana	Jungle	9	2	23
Preliminary plan 4,547.—Udumalagala. Claimant—The Crown.						
12551	Pitawilakosgahakanatta	P. G. Babanis	Chena	2	1	39
Preliminary plan 4,540.—Walpola. Claimant—The Crown.						
12527	Kekillawattakanda	M. G. Siman	Jungle	2	2	17
12528	Do.	do.	do.	0	0	34

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 915, S. P.

වර්ෂ 1895 ක්‍රි. වර්ෂයේ ඔක්තෝබර් මස 25 වෙනි දින කොළඹ

මහසෞඛ්‍යාධිකාරීන්ගේ සේවයේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ක්‍රි. වර්ෂයේ ඔක්තෝබර් මස 10 වෙනි දින අඟහරුවාද, දවල් 12ට ගාල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට සෛදෙනවා ඇත.

දකුණු දිසාවේ නල්ලේපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 130ක්.

සිතියම 3,410. අයිතිකම්කරුන්ගේ නාම—රාජසත්තක.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	
				අ. රු. ප.	අ. රු. ප.
7931	කඩොලඅද්දර පත්වල	ඩී. ඇස්. ද සිල්වා ඉතවසීන	මඩඟම	26	1 5
7932	පොට්ටනි අද්දර ඔව්	එම	එම	4	3 10
7933	බෝදරනවත්තේ ඔව්	එම	ඕව්	0	1 0
7934	පුත්තලමුල්ල අද්දර කුඹුර	එම	පිට්ටනිය	5	1 28
7935	කිරිඳිගහවැවුර	එම	ඕව් සහ කුඹුර	5	3 4
7906	එම	එම	එම	0	0 22
7937	කලවත්ත	එම	මහරත්වලවල්	7	0 3
7938	එරවුගොඩ	එම	පිට්ටනිය	0	0 16
7939	කළුගොඩගේගේ වත්ත	එම	පොල්	0	0 27
7940	ගින්නගම	එම	පිට්ටනිය	7	0 6
7941	එම	එම	ඕව්	0	0 30
7942	එම	එම	ඕව් සහ එලව්	0	0 25
7943	එම	එම	ඕව්	0	0 10
7944	එම	එම	ගොඩපල	0	0 25
7945	එම	එම	පොල්	0	0 23
7946	එම	එම	ඕව්	0	1 28
7947	එම	එම	එම	0	2 34
7948	එම	එම	එම	0	0 7
7949	එම	එම	එම	0	0 1
7951	එම	එම	එම	0	0 3
7952	එම	එම	එම	0	0 14
7953	එම	එම	එම	0	0 10
7954	එම	එම	එම	0	1 24
7955	එම	එම	එම	0	0 26
7956	එම	එම	නිකන්බැද්ද	0	0 35
7957	කඩොලඅද්දර පත්වල	එම	ඕව්	0	1 4
7958	මළුවකුඹුර	නල්ලේ. අයිතිකම්කරුන්ගේ නාම—දන්තේ නැගැ. ආණ්ඩුවේ ඒජන්ත	කුඹුර	2	1 1
7960	කලවත්ත	මැටරඹ. අයිතිකම්කරුන්ගේ නාම—රාජසත්තක. ආණ්ඩුවේ ඒජන්ත	නිකන්බිම	1	0 23
7961	එම කැකුලවල	නල්ලේ. ආණ්ඩුවේ ඒජන්ත	එම	0	2 39
7962	කලවත්ත	එම	එම	13	0 20
7963	මහදෙනිය	එම	පිට්ටනිය	2	0 3
7964	එම	එම	ඕව්	0	1 0
7965	එම	එම	එම	0	0 3
7966	එම	එම	එම	0	0 16
7967	නැකනියාදෙනිය	ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ නිකන්බැද්ද	එම	1	1 38
7968	එම	එම	ඕව්	0	0 21
7969	එම	එම	පැලපොල්	0	0 15
7970	වැල්පොත	එම	ඕව්	0	0 28
7971	නිඹිරිය	එම	පිට්ටනිය	0	1 35

සිතියම 2,225. \ අටගම.

අයිතිකම්කරුන්ගේ නාම—දන්තේගෙයි බිබ්පු.

W240	කඩොලවත්ත	—	පරණපොල්	0	2 30
W240	එම	—	පැලපොල්	0	1 12
1402	සිතියම 106. ගල්ඇන්දේ වත්ත	කලගේ. අයිතිකම්කරුන්ගේ නාම—ඇල්. අබරත් සහ තවත්. ඊටින් මහත්මයා	පත්ඉවත් වවාපු	1	2 14
1403	ගමේවත්ත	අයිතිකම්කරුන්ගේ නාම—රාජසත්තක. ගාල්ලේ ලෝපට්ස් දෙස්කර් මහත්මයා	කැලේ	2	2 3
C 7	ගල්ඇන්දේ වත්ත	අයිතිකම්කරුන්ගේ නාම—ලොකුගෙයි අබරත් සහ තවත්.	පත්ඉවත් වවාපු	4	1 34
D 7	කප්පුගහවත්ත	අයිතිකම්කරුන්ගේ නාම—ගාල්ලේ ලෝපට්ස් දෙස්කර් මහත්මයා.	වවාපු	2	0 2
F 7	සිතියම 108. ඉහත්තේ ගල්ගොඩවත්ත	කලගේ. අයිතිකම්කරුන්ගේ නාම—වැලිගොඩගෙයි අබරත්.	වත්ත	2	0 32
G 7	කප්පුගහවත්ත	අයිතිකම්කරුන්ගේ නාම—පල්ලේගෙයි ගැඹුරේ.	එළිකරපු උස් බැද්ද	3	0 39

නො	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක. අ. ර. ස.
H 7	වනගඹුලවත්ත	අයිතිකම කියන්නා—ලොකුගෙයි වත්තු සහ දෙන සිමන්.	පන්ගුවක් වවායු	1 1 10
12722	ගල්ගමුකන්ද	සිතියම 1,478. කලගේ. අයිතිකම කියන්නා—රාජසන්නක.	බැඳ්ද	19 0 0
12725	එම	එච්. ද සිල්වා	එම	2 1 33
G 645	මොරගහමුල්ලේ දෙනිය	අයිතිකම කියන්නා—වල්පිටගමගෙයි ජනිස්.	—	1 2 15
H 645	එම	අයිතිකම කියන්නා—ගක්ගහව ඇතුල්කර.	—	0 0 20
12336	කන්ගනකැලේ කන්ද	අයිතිකම කියන්නා—රාජසන්නක.	බැඳ්ද	3 2 9
12737	එම	වයි. කේ. දිනෙස්	එම	3 3 36
12738	එම	වයි. එච්. එච්ස් ද සිල්වා	එම	1 0 36
12774	එම	සිතියම 1,483.	එම	2 1 0
12774½	එම	කේ. ඇල්. අප්පෙනස්	එම	1 0 31
3070	කපුකනත්ත	සිතියම 2,199.	බැඳ්ද	5 0 32
3073	මබගේගේ කන්ද	ඩී. කේ. ජේරේනිස්	එම	5 3 20
11163	කපුකනත්ත	සිතියම 2,201.	එම	1 0 11
11164	එම කන්ද	ජේ. ජ. බබනාමි	එම	1 3 14
11165	කහලල බැඳ්ද	සිතියම 4,266.	එම	2 0 32
11166	කෙටලගහවත්ත	කේ. පී. ජේමිස්	හේන සහ කොස්ගස් වත්ත	0 2 25
11167	මැලාගොඩ කන්ද	ආර්. ඒ. තේනානිස්	හේන	1 2 36
11168	කහලලකන්ද	ච්. ඒ. අබරත්	එම	1 1 28
3902	පොකුනගොඩ වත්ත	සිතියම 2,437. මිජේ.	පැලපොල්	0 1 28
3906	පොකුනගොඩ කන්ද	කේ. එච්. බබජ්ජු	බැඳ්ද	1 2 39
3908	එම	ච්. ඒ. අන්ද්‍රිස් අප්පුහාමි	එම	11 0 29
3909	තෝරපිටියේ කන්ද	ඩී. ඇල්. ද සිල්වා	එම	3 2 29
3910	තලපිටියේවත්ත අද්දර	ච්. ආරච්චි	එම	8 2 29
F 230	කොට්ගලවත්තේ කන්ද	අයිතිකම කියන්නා—ඩී. ටී. ද සිල්වා අරසිංහ.	අළුත එළිකරයු බැඳ්ද	0 1 4
G 250	කාගොඩවත්තේ ගොඩබැඳ්ද	ච්. ආරච්චි	බැඳ්ද	0 1 7
2381	දිවෙල්වත්ත	සිතියම 1,690. අයිතිකම කියන්නා—එච්. ඩබ්ලිව්. උබේසේකර.	එම	0 3 0
2382	එම	ඇන්. ඩී. සෙනෙවිරත්න	එම	2 0 17
2383	ගොඩපරගහ	අයිතිකම කියන්නා—ජේ. අබරත්.	එම	6 2 31
2385	කෝන්ගහවත්ත	ඇන්. ඩී. සෙනෙවිරත්න	එම	3 1 3
2386	කිත්ඹිඹේ වත්ත	අයිතිකම කියන්නා—කේ. ටී. සල්මන්.	වත්ත සහ දෙනිය	2 0 27
2387	කිත්ඹිඹේ බැඳ්ද	ඇන්. ඩී. සෙනෙවිරත්න	බැඳ්ද	11 0 19
2388	තලගහබැඳ්ද	අයිතිකම කියන්නා—රාජසන්නක.	එම	6 2 21
2389	කැටකාලගහ වත්ත	ඇන්. ඩී. සෙනෙවිරත්න	එම	2 0 6
2390	රැක්අත්තනගහ වත්ත	අයිතිකම කියන්නා—පී. ගෙනද්‍රෙක්.	ගතර අවුරුදු පොල්	1 0 7
2392	දිසනාලියගහ වත්ත	අයිතිකම කියන්නා—කිරිගාමි බඩුන්ගාමි.	අළුත එළිකරයු	0 0 26
4993	කුරුමුල්ලේ හේන	අයිතිකම කියන්නා—බබන්දිරිස් සහ තවත්.	හේන	4 1 27
12086	කනත්තේවත්තේ බැඳ්ද	සිතියම 2,656. දඩුවන. අයිතිකම කියන්නා—රාජසන්නක.	බැඳ්ද	5 1 0
3096	උල්ලඹිගොඩැල්ලේ බැඳ්ද	ඩී. ආර්. සල්මන්	එම	9 2 3

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත්. අ. රු. ප.
3929	ගලගහවත්තේ කැලේ	සිතියම 2,440.	—	0 1 20
3931	ඉහලවත්තේගොඩ	—	—	0 1 19
5046	තෝරගොඩවත්ත බැද්ද	සිතියම 651. අඟුළුගහ.	බැද්ද	1 3 38
5047	ඕකන්දෙගොඩ බැද්ද	—	එම	0 2 22
5048	එම	—	එම	1 3 7
5050	කොජුවත්ත	—	එම	6 0 6
5052	එම	—	එම	4 1 37
5054	එම	—	එම	4 2 25
5056	තොපවියාමුල්ලේ බැද්ද	—	එම	1 2 7
5057	එම	—	එම	2 3 18
5058	එම	—	එම	3 2 13
5060	එම	—	එම	1 1 19
5061	එම	—	එම	2 2 10
5062	එම	—	එම	2 2 34
5063	එම	—	එම	2 0 24
5064	එම	—	එම	1 3 12
5065	එම	—	එම	3 0 20
5067	එම	—	එම	1 0 19
5072	එම	—	එම	2 0 18
5073	එම	—	එම	2 1 37
F 238	වෙරගම වත්ත	අයිතිකම කියන්නා—වෙරගොඩ හකුරුගෙ වත්තු.	එම	1 1 14
S 238	වෘත්තාච්චල්වත්ත	අයිතිකම කියන්නා—ඒ. ජී. බාලජය සහ තවත්.	ඕව්ව	1 0 0
Y 238	පොඩිගෙවත්තේගොඩ	අයිතිකම කියන්නා—ඒ. ජී. සිසිල්කොඳුප්ප.	වත්ත	1 2 16
F 239	කළුපහන නොහොත් පරගහ වත්ත	අයිතිකම කියන්නා—පී. එච්. ඒවිනිසේ.	එම	0 1 36
P 239	අරලියේවත්තේගොඩ	අයිතිකම කියන්නා—ඒ. එච්ස්.	බැද්ද	1 0 10
S 239	කොපි ඕව්ව	අයිතිකම කියන්නා—රාජසත්තක.	ඕව්ව	1 0 22
U.239	දෙල්ගහදව	—	බැද්ද	1 1 6
6478	කිතුල්ගහවත්ත කැලේ	සිතියම 2,990. ඇම්. එච්. ඕප්පිස්	එම	1 0 0
2364	ඉදිගහකුඹුර	සිතියම 1,686. පී. එච්. අදෙන්නිස්	අළුත සුද්දකුරුප	0 2 12
492	පෝන්දෙන්න	අයිතිකම කියන්නා—ලොකුමාලගෙ උත්තී. ඩී. ඇස්. ද සිල්වා ගන්විදන	පොල් සහ බැද්ද	1 0 37
2367	පොල්ගහදෙන්නේගොඩ බැද්ද	අයිතිකම කියන්නා—ගමගෙසි දුවන්. ඩී. ඇස්. ද සිල්වා ගන්විදන	බැද්ද	1 0 18
2375	බටකැටියේ වත්ත	සිතියම 1,689. අයිතිකම කියන්නා—රාජසත්තක.	බැද්ද සහ පොල්	2 1 35
2378	බටපින්නේගොඩ	පී. එච්. බ්ලිස්	බැද්ද	2 1 8
2379	මත්තේගොඩ වත්තේ ඉහල	ත්තෝඩගෙසි දෙත් නිකුල්ස් බාලහාමි	එම	0 1 4
3069	සද්දෙහිඟුලත් පෝත	සිතියම 2,198. ඇස්. ද සිල්වා	කැලේ	1 3 12
3071	ගොඩවත්තේඅද්දර දෙන්න	සිතියම 2,200. ඩබ්ලිව්. එච්. මනෙස්	එම	3 1 16
3066	කුරුඳුගහවත්තේ බැද්ද	සිතියම 2,195. මිගොඩ. ඉමදුවවිඳුනානගෙසි එමානිස් ද සිල්වා සහ තවත්	බැද්ද	2 2 16
9791	ගිරිඕවිච්චේ වත්ත	සිතියම 3,935. කතඵව.	පොල්	0 0 9
9792	එම	වැලිගම සුබන් ද සිල්වා	එම	0 0 20
9793	එම	—	එම	0 0 13
1411	මිරවලවත්ත	අයිතිකම කියන්නා—පී. එච්. බ්ලන් සහ තවත්. ඇස්. ටී. මනෙස්හාමි	මුඛුඕම	0 0 10
12534	අචාරවල අද්දර බැද්ද	සිතියම 4,542. කතඵව. අයිතිකම කියන්නා—රාජසත්තක. දෙත් ඇස්. ද සිල්වා විරසුරිය සහ ඇම්. ද සිල්වා ගුනවර්ධන	බැද්ද	9 2 23

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,159, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 19, 1895.

ON Monday, December 16, 1895, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction for sale or settlement, at his office in Marawila Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Pitigal korale Southern division of the Chilaw District of the North-Western Province.

Claimant—Udalawela Pansala.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
2,135	Q 1080	Udalawela	—	Field	0 1 11
Claimant—Crown.					
2,135	10419	Udalawela	J. A. Bastiyan Naide	Jungle	7 0 23
2,132	10415	Lansigama	—	Waste	3 0 35
"	10416	Do.	—	Young cocconut garden	1 3 12
"	10417	Do.	—	Waste	0 3 37
281	S 104	Kalueba	—	Field	6 1 6
"	P 105	Do.	—	Deniya.	3 2 26
272	2399	Henapola	—	Marshy land	5 1 38
2,053	10175	Koswatta	—	Jungle	3 0 25
196	2099	Lunuwila	—	Marshy land	5 2 22
1,498	7784	Medagoda	—	Jungle	1 0 22
1,136	6028	Yakdessawa	—	Deniya	3 3 6
205	R 59	Haldanguwana	—	Jungle	1 2 28
355	2740	Mohottimulla	—	Jungle	10 3 12

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,159, N.-W. P.

වර්ෂ 1895 නවුම්බර් මස 19 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීජනනායකයන්ගේ කාර්යාලවේදියා.

වෙළඳාමට පත්වන භූමි ප්‍රකාශන පිළිබඳව විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 නවුම්බර් මස 16 වෙනි දින සඳුදා දවල් එකට මාරුවල නානාසමිදි වෙන්දේසිකර විකුණනට හෝ බේරුමක් කරනට යෙදෙනවා ඇත.

වෙළඳාමට පත්වන පලාතේ පිටිගල්කෝරලේ දකුණු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 14ක්

අයිතිකම කියන්නා—උඩලවෙල පන්සල.

සිතියම.	නො.	මම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.
2,135	Q 1080	උඩලවෙල	—	කුඹුර	0 1 11
අයිතිකම කියන්නා—බටුන්න.					
"	10419	එම	ජේ. ඒ. බස්නිසන් හෙනදේ	කැලාව	7 0 23
2,132	10415	ලංසිගම	—	මුඩුබිම	3 0 35
"	10416	එම	—	පැලපොල් වත්ත	1 3 12
"	10417	එම	—	මුඩුබිම	0 3 37
281	S 104	කළුඑබ	—	කුඹුර	6 1 6
"	P 105	එම	—	දෙනිය	3 2 26
272	2399	හේනපොල	—	මඩබිම	5 1 38
2,053	10175	කොස්වත්ත	—	කැලාව	3 0 25
196	2099	එනුවිල	—	මඩබිම	5 2 22
1,498	7784	මැදගොඩ	—	කැලාව	1 0 22
1,136	6028	ගන්දෙස්සාව	—	දෙනිය	3 3 6
205	R 59	හාල්දඹුවන	—	කැලාව	1 2 28
355	2746	මොහොට්ටිමුල්ල	—	කැලාව	10 3 12

මෙම ඉඩම් කැන වැඩිදුර කාරණා සර්වේකර්ජනනායකයන්ගේ සහයද, විකිනීමේ කොන්දේසි හැරුණු කාරණා වෙළඳාමට පත්වන භූමි ප්‍රකාශන පිළිබඳව විකුණනට යෙදෙනවා පිළිබඳව.

ආණ්ඩුකාර උතුරුමහනගරයේ ආඥා ලෙස,

ජේ. ඩබ්ලිව් වානර,
මහසෙක්‍රතාරීජනනායකයන්ගේ මහත.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 903, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, October 30, 1895.

ON Wednesday, December 18, 1895, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakaliya district of the North-Central Province.

Preliminary plan 1,201.—Kadawat korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
3569	Rambewa	Velate Lekama and another	Forest	3	1 5
Preliminary plan 1,202.—Kadawat korale.					
3571	Irambakkulama	Vedalarage Kapurala	Forest	5	2 23
3572	Do.	K. V. Vedalarage Kapurala	do.	2	2 22
Preliminary plan 1,340.—Kadawat korale.					
4034	Migaswewa	P. Pinhami and another	Jungle said to be fit for paddy	5	2 15
Preliminary plan 1,342.—Kadawat korale.					
4037	Siyambalgaswewa	Velatege Undiarala	Forest said to be fit for paddy	3	2 36
Preliminary plan 1,335.—Wilachchiya korale.					
4028	Maragahawewa	Kapurahami Gamarala	Land fit for paddy	1	1 0
Preliminary plan 1,336.—Wilachchiya korale.					
4029	Hunuwilagama	Kawuralage Kapurala	Land suitable for paddy	1	2 3
Preliminary plan 1,337.—Wilachchiya korale.					
4030	Dummadalewa.	Kawurala, Vel-vidane	do.	8	2 32
Preliminary plan 1,346.—Wilachchiya korale.					
4045	Wirasole	P. Badderala	Land fit for paddy	4	2 38
Preliminary plan 878.—Nuwaragam korale.					
2688	Palugaswewa	Palugaswewa Ratemahatmeya	Jungle	2	1 5
Preliminary plan 1,199.—Nuwaragam korale.					
3565	Etambagaskada	K. Punchirala and another	Forest	0	2 20
Preliminary plan 1,164.—Kende korale.					
3451	Nuwarawewa	Crown	Irrigable land	5	0 13
3362	Do.	Do.	do.	7	0 0
Preliminary plan 379.—Nuwaragam korale.					
1463	Tissawewa	Crown	Irrigable land	8	0 29

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 903, N.-C. P.

වර්ෂ 1895 ස්වූ ඔක්තෝබර් මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්දෝරුවේදී.

දැනට දිනට අනෙකුත් ඒකකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන අනෙකුත් සන්තක බඩම් අනෙකුත් නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1895 ස්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනට බදු දවල් 120 අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට දෙපොත් ඇත.

දැනට දිනට අනෙකුත් ඒකකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන අනෙකුත් සන්තක බඩම් 14.

සිතියම 1,201. කඩුවන්කෝරලේ. අසිතිකම කියන්නා—ඔවුන්ගේ.

නො.	මම.	ඉල්ලුම්කාරයාගේ නම.	අඟුම.	මහත.
				අ. රු. ප.
3569	රම්බව	වෙලාතේ ලේකම සහ කෙනෙක්	මුකලාන	3 1 5
සිතියම 1,202.				
3571	ඉරම්බක්කුලම	වෙදාරලගෙ කපුරල	එම	5 2 23
3572	එම	ක. වි. වෙදාරලගෙ කපුරල	එම	2 2 22
සිතියම 1,340.				
4034	මිගස්වැව	පී. පිත්තම් සහ කෙනෙක්	විසට හොඳ බිම	5 2 15
සිතියම 1,342.				
4037	සියම්ලාගස් වැව	වෙලාතේගෙ උන්සිරල	මුකලාන එම	3 2 36

නො.	නම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
4028	මාරුතවුව	සිතියම 1,335. විලව්වකොට්ටේ. කපුරුගම, ගමරුල	විසව ගොද විම	1 1 0
4029	සුභවිලගම	සිතියම 1,336. කපුරුගම කපුරුල	එම	1 2 3
4030	දුභුමිලව	සිතියම 1,337. කවිරුල වෙල්වදගේ	එම	8 2 32
4045	වීරසෝලේ	සිතියම 1,346. පී. ඔද්දේරුල	එම	4 2 38
2688	පඵසවුව	සිතියම 878. නුවරගමකෝද්දේ. පඵසවුව, වි. රවේගමගමයා.	කැලේ	2 1 5
3565	ඇටඹගස්කඩ	සිතියම 1,199. කේ. පුංචිරු සහ කෙතෙස්	මුකලාන	0 2 20
3451	නුවරවුව	සිතියම 1,164. කැදැකෝරලේ. මවුත්ත	අස්වද්දන්ව පුඵවත් විම	5 0 13
3362	එම	එම	එම	7 0 0
1463	කියාවුව	සිතියම 379. නුවරගමකෝද්දේ. මවුත්ත	එම	8 0 29

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජන්කලන්තාත්සේගෙන්ද දැනගත් පුඵවන.

උපආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. වෙලර්,
 වැඩබලන මහසෙකුකාරීස් මමත.

No. 903, N.-C. P.

: කොලොනියාල සභිකර්මාණ ජ්‍යෙෂ්ඨ,
 කොලොම්බ්, 1895 මැ. 30 අර්ථසාක්ෂි 30 න් ෧.

1895 මැ. 30 දින මාර්තු 18 න් තේනි පුත්තකුමාරයාගේ තනතුරු ජ්‍යෙෂ්ඨ වැඩසටහන මාරු කිරීමේ කලාපයේ මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජන්කලන්තාත්සේගෙන්ද දැනගත් පුඵවන.

14 ආණ්ඩුකාර මහසෙකුකාරීස් මමත, කොලොම්බ්, 1895 මැ. 30 අර්ථසාක්ෂි 30 න් ෧.

ම.ව.	ඉඩම.	ඉඩමකරුගේ නම.	විස්තරය.	මහස. අ. රු. ප.
3569	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	3 1 5
3571	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	5 2 23
3572	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	2 2 22
4034	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	5 2 15
4037	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	3 2 36
4028	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	1 1 0
4029	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	1 2 3
4030	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	8 2 32
4045	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	4 2 38
2688	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	2 1 5
3565	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	0 2 20
3451	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	5 0 13
3362	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	7 0 0
1463	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	ඉඩමකරුගේ නම.	8 0 29

ඉඩමකරුගේ නම. කොලොම්බ්, 1895 මැ. 30 අර්ථසාක්ෂි 30 න් ෧.

තේනි පුත්තකුමාරයාගේ තනතුරු ජ්‍යෙෂ්ඨ වැඩසටහන මාරු කිරීමේ කලාපයේ මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජන්කලන්තාත්සේගෙන්ද දැනගත් පුඵවන.
 ඩබ්ල්. ඩී. වෙලර්,
 වැඩබලන මහසෙකුකාරීස් මමත.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 208, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 28, 1895.

ON Tuesday, December 3, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 577.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1961	Bandarawela	For general sale	The Crown	Waste land	1 3 29
1962	Do.	do.	do.	do.	2 1 11
1964	Do.	do.	do.	do.	2 0 5
1965	Do.	do.	do.	do.	2 0 32
1966	Do.	do.	do.	do.	2 3 3

Upset price,—Rs. 100 per acre.

N. B.—In addition to the usual conditions of sale, it is further stipulated (1) that the land is to be used as a site for a dwelling house only, the plan and position of which must be approved by the Government before the building is commenced; (2) that the sale will be cancelled, and the purchase money only refunded if the land is not built upon according to the approved design within two years from the date of sale.

Further information respecting these lands may be obtained from the Government Agent, Uva, and the Surveyor-General, Colombo.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 208, P. OF U.

වර්ෂ 1895 ක්වූ ඔක්තෝබර් මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙට්ස් ජනරාල් ජනරාල්ගේ කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත් කළ ප්‍රකාරයට වර්ෂ 1895 ක්වූ දෙසැම්බර් මස 3 වෙනි දිනට අහසරුවාද දවල් 12ට බදු එකවරින්දේදී වෙන්දේසි කර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ බදු එකවරින්දේ උඩුකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 5.

සිතියම 577.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
1961	බඩාරවෙල	විනිනිම පිණිස	බුඩුබිම	1 3 29
1962	එම	එම	එම	2 1 11
1964	එම	එම	එම	2 0 5
1965	එම	එම	එම	2 0 32
1966	එම	එම	එම	2 3 3

අක්කරයක් රුපියල් 100යේ සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුරට කාරණා උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ සහ කොළඹ සර්වේයර් ජනරාල්ගේ අනුමැතියෙන් දැනගත හැකිය.

සැලකිය යුතු කරුණු නම් :—විකිනිම ව්‍යවහාර පොරොන්දුවලට මහත් වැඩියෙන් බැඳෙන්නට ඔහු කරණ පොරොන්දු නම් :—

(1) පදිම ගේ බිමක් සඳහා පමණක් ඉඩම පාවිච්චි කළ යුතුය. ගේ සාදනට පටන්ගැනීමට පලමුවෙන් එහි ආකාරය සහ පිහිටි තැන ආණ්ඩුව විසින් ඒත්තුගනනට ඔහුද.

(2) විකිනීමේ දින පවත් දුටු රුද්දක් ඇතුළතදී හොඳය කිසි පිළිගත් සටහනේ අන්දමට ගෙය නොසැදුවොත් විකිනීම අවලංගු කොට ගෙවූ මුදල පමණක් ආපසු දෙන්නට යෙදෙනවා ඇත.

උප ආණ්ඩුකාර උතුරු දිසාවේ ජනරාල්ගේ ආණ්ඩුවලය,
බඩල් පු. ටී. වෙලර්,
වැඩබලන මහසෙනෙට්ස් ජනරාල්.

No. 209, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 31, 1895.

ON Tuesday, January 28, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
1975	Kanawerella	Mr. Robert Thomson	Patana	15	3 34
Z 64	Do.	Claimants—The Namunakula Estate Company. do.	Tea		2 18
1982	Udawadiya	Mr. V. Vicarezzo	Forest and patana	13	3 34
1983	Do.	do.	Patana	4	1 0
1984	Do.	do.	Forest and patana	4	1 22
N 333	Udakohuwila	Preliminary plan 2,686.—Yatikinda. Claimant—Dewyakalingua Amma. For sale and settlement	Chena	4	3 21
O 333	Do.	Claimant—P. Kalinguwa.	Field	1	0 19
P 333	Do.	For sale and settlement do.	Coffee and plantations	0	0 23
8372	Do.	Claimant—Crown.	Weeded, uncultivated land	1	0 17
8373	Do.	For sale and settlement do.	Coffee garden	0	2 11
Q 333	Do.	Claimants—P. M. Kalingua and others. For sale and settlement	Planted fifteen years	5	1 24
8374	Do.	Claimant—Crown.	Weeded land, barren	29	1 6
8374½	Do.	For sale and settlement do.	Patana	12	2 0
8375	Do.	do. do.	Chena over three years	2	2 6
Y 331	Mahawela	Preliminary plan 2,682.—Yatikinda. Claimant—Hamy Vedarala. For sale and settlement	Coffee	1	2 21
A 332	Andeniya	Claimant—Alubowela Kiribanda. For sale and settlement	Vegetable garden	0	0 24
D 332	Do.	Claimant—Kerala. For sale and settlement	Coffee	1	2 18
1922	Wattegedara	Preliminary plan 566. Claimant—Crown. Kiribanda	Paddy	0	2 36
1923	Do.	do.	do.	0	1 20
1924	Do.	do.	Chena	0	0 19
1925	Do.	do.	Paddy	0	2 35
F 14	Wattegedara	Preliminary plan 119.—Yatikinda. Claimant—Telanis Dias, Notary. For sale or settlement	Chena and small temple	5	0 10
Twelve allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.					
174	Kiriwanagama	Preliminary plan 65.—Udukinda. Claimant—Crown. General sale	Paddy field overgrown with mana	2	1 30
348	Kiriwanagama	Preliminary plan 123.—Udukinda. Claimant—Crown. General sale	Garden overgrown with jungle	11	0 8
B 62	Kiriwanagama	Preliminary plan 549.—Udukinda. Claimant—Owner of title plan 151,895. Mr. J. Paterson	Tea garden	0	1 0
1677	Panellewela	Preliminary plan 480.—Udukinda. Claimant—Crown. Muttusami, of Dambewela	Garden, old coffee	1	2 15
1679	Do.	do.	do.	0	3 37
1681	Rahupola	Unapane Vidane	Paddy field	1	1 8
1892	Weeragama	Preliminary plan 553.—Udukinda. Claimant—Crown. G. M. B. Basnayaka Nilame	Old coffee garden	1	0 13
1694	Egodagama	Preliminary plan 483. Claimant—Crown. W. M. Seyatu Arachchi	Abandoned paddy	5	1 11
1696	Do.	do.	Paddy	1	1 13
1697	Do.	do.	do.	3	0 15
1698	Do.	do.	Abandoned paddy	1	0 23
1699	Do.	do.	Patana	0	0 12

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 209, P. OF U.

වර්ෂ 1895 ක්‍රි.ව. ඔක්තෝබර් මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ කන්තෝරුවේදී.

ලංකා විද්‍යාල ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණේ විසින් මෙහි පහත සඳහන් වෛතන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්‍රි.ව. ජනවාරි මස 28 වෙනි දින වූ අභ්‍යන්තර දැවල් 120 බදු පවත්වනු ලැබූ වෙන්දේසිකර විකුනන ලද පොදු භූමි ප්‍රදානය.

ලංකා විද්‍යාල බදු පලයෙන් සවිකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 22 ක්.

නො.	ම.	සිතියම 583. ඉල්ලුම්කාරයා—රබර්ට් කොමසන් මහත්මයා.	මහත.
		අයිතිකම කියවන.	අ. රු. ප.
1975	කනවැරුල්ල	ආණ්ඩුව	15 3 34
Z 64	එම	නවුනුකුලේ වතුසමාගම	3 2 18
1982	උඩවැසිය	සිතියම 586. ඉල්ලුම්කාරයා—වී. විකරසෝ මහත්මයා.	13 3 34
1983	එම	ආණ්ඩුව	4 1 0
1984	එම	එම	4 1 22
W333	උඩකොහොවිල	සිතියම 2,686. ඉල්ලුම්කාරයා—විකිනිමට: හොහොත් බේරුම්කරදීමට.	4 3 21
O 333	එම	දේවියා, කැලිගුවා සහ අරුමා	1 0 19
P 333	එම	පී. කැලිගුවා	0 0 23
8372	එම	ආණ්ඩුව	1 0 17
8373	එම	එම	0 2 11
Q 333	එම	පී. ඇම්. කැලිගුවා සහ තවත් අය	අවුරුදු 15 කට ප්‍රථම වඩා තිබේ
8374	එම	ආණ්ඩුව	29 1 6
8374½	එම	එම	12 2 0
8375	එම	එම	අවුරුදු තුනකින් එළි වෛකොල හේන
Y 331	මහවෙල	සිතියම 2,682.	1 2 21
A 332	අන්දෙහිය	හාමිවෙදරුල	0 0 24
D 322	එම	අඵබෝවෙල කිරිබන්ඩා කිරුල	1 2 18
1922	වන්දේගෙදර	සිතියම 566. ඉල්ලුම්කාරයා—කිරිබන්ඩා.	0 2 36
1923	එම	ආණ්ඩුව	0 1 20
1924	එම	එම	0 0 19
1925	එම	එම	0 2 35
F 14	වතුගෙදර	සිතියම 119. ඉල්ලුම්කාරයා—විකිනිමට හෝ බේරුම්කරදීමට.	5 0 10
174	කිරිවතාගම	සිතියම 65. ඉල්ලුම්කාරයා—විකිනිමට.	2 1 30
348	එම	සිතියම 123. ආණ්ඩුව	11 0 8
B 62	එම	සිතියම 549. ඉල්ලුම්කාරයා—ජේ. පැටර්සන් මහත්මයා.	0 1 0
1677	පත්තලවෙල	හොමිමර 151,895 පිඹුරේ ඉඩම	1 2 15
1679	එම	අයිතිකාරයා	0 3 37
1681	රහුපොල	සිතියම 480. ඉල්ලුම්කාරයා—දඹේවල මුත්තුසාමි.	1 1 08
1892	වේරගම	සිතියම 553. ඉල්ලුම්කාරයා—ජී. ඇම්. බී. බස්නායක නිලමේ.	1 0 13
1494	එහොබගම	සිතියම 483. ඉල්ලුම්කාරයා—බිබ්ලිට්. ඇම්. සියාදාආචාර්ය.	5 1 11
1696	එම	ආණ්ඩුව	1 1 13
1697	එම	එම	3 0 15
1698	එම	එම	1 0 23
1699	එම	එම	0 0 12

අක්කරයක් රුපියල් 10 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා කොළඹ සර්වේයර්ස් ජනරාල් ධාතරණයෙන්, විකුනුමේ කොන්දේසි මගින් කාරණා බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත ධාතරණයෙන් ද දැනගත හැකිය.

උප-ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
බිබ්ලිට්. ඩී. වෙල්ල,
වැඩබලන මහසෙනෙවිගේ වමන.

No. 210, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 31, 1895.

ON Tuesday, January 28, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government. An allotment of land situated in the Udukithda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 549.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1880	Kiruwanagama	Mr. J. Paterson	Crown	Patana land	88 *0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 210, P. OF U.

වම් 1895 ක්වූ මක්කෝබර මස 31 වෙනි දින කොළඹ
මහසෙත්‍රාධිපතිවරයාගේ කන්දෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මේකි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වූ ජනවාරි මස 28 වෙනි දිනවූ අභ්‍යර්ථාදායී බදු එකඟ වේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ උඩුකිඳු පලාතේ බදුල්ල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

පිහිටම 549.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
1880	කිරුවනගම	ජේ. පැටර්සන් මහත්මයා	පහත්වීම	88 0 0

අක්කරයක් රුපියල් 10යේ සිට වෙන්දේසිකරනවා ඇත.

මෙම ඉඩම ගැන වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල් උපායගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන උච්ච දිසාවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගන්නට පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්ඩහත්තේගේ ආඥාවලය,

ඩබ්ල්යු. ටී. මේලර්,
වැඩබලන මහසෙත්‍රාධිපතිවරයා.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 217, P. OF S.

Ratnapura Kachcheri,
October 31, 1895.

NOTICE is hereby given that the under-mentioned allotments of land situate at Uggalkaltota, in the Helaudapalata of the Meda korale of the Ratnapura District, Province of Sabaragamuwa, will be sold by public auction at the Balangoda Resthouse on Friday, November 22, 1895, at 1 P.M., on the special terms sanctioned by the Hon. the Colonial Secretary's letter No. 437 of November 17, 1892.

Preliminary plan 322.—Uggalkaltota.

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
714	Kirimetiya Kanatta	Ohena	1 2 28
715	Do.	do.	3 1 0

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
716	Kirimetiya Kanatta	Chena	3 0 38
718	Do.	do.	2 1 2
719	Do.	do.	2 2 2
720	Do.	do.	2 2 0
721	Do.	do.	2 1 15
723	Do.	do.	1 3 14
724	Do.	do.	2 3 11
726	Do.	do.	2 2 7
727	Do.	do.	2 2 0
728	Do.	do.	5 0 37

Further information respecting the conditions of sale can be ascertained from the Government Agent, Ratnapura.

H. WACE,
Government Agent.

No. 217, P. OF S. වම් 1895 ක්වු චක්ෂේන්ඩර් මස 31 වෙනි දින රත්නපුරේ කවි වේරියේදීය.

සබරගමු දිසාවේ රත්නපුර පළාතේ මැදකෝරළේ හෙලුට්ටි පළාතේ උග්ගල් කල්තොට පිහිටි වෙහි පහත සඳහන්වෙන ඉඩම්කම්වල වම් 1895 ක්වු නොවැම්බර් මස 22 වෙනි සිකුරාදා පස්වරු එකේ කති සමට බලාත්ගොඩ තානාසමේදී වංචාහිටති මහසෙනෙකාරී රජයේ විසින් එවනලද වම් 1892 ක්වු නොවැම්බර් මස 17 වෙනි දින දරණ නොමිමර 437 ලියමනේ සඳහන්වෙන නියමවලට යටත්ව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණීමට යෙදෙනවා ඇත.

පැලෑටේ නොමිමර 322. ගම—උග්ගල් කල්තොට. මහත.

නො.	ඉඩමේ නම.	අයදුම.	අ. රු. ප.
714	කිරිමැවිය කනත්ත	සේන	1 2 28
715	එම	එම	3 1 0

නො.	ඉඩමේ නම.	ගම.	මහත.
716	කිරිමැවියේ කනත්ත	සේන	3 0 38
718	එම	එම	2 1 2
719	එම	එම	2 2 2
720	එම	එම	2 2 0
721	එම	එම	2 1 15
723	එම	එම	1 3 14
724	එම	එම	2 3 11
726	එම	එම	2 2 7
727	එම	එම	2 2 0
728	එම	එම	5 0 37

විකිනීමේ කොන්දේසිතැන වැඩිදුර කාරණා රත්න පුරේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන් දැනගන්ව පුළුවන.

එච්. වේස්,
ආණ්ඩුවේ ඒජන්ත වමන.

No. 218, P. OF S.

Colonial Secretary's Office,
Colombo, November 5, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa, will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Diypotagam pattua of the Kolonna korale of the Province of Sabaragamuwa.

Preliminary plan 556.

Lot.	Name of Land.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1468	Ullinduwwamukalana	Jayatunkanda	Crown	Forest and chena	128 1 23

Upset price,—Rs. 18 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 218, P. OF S.

වම් 1895 ක්වු නොවැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙකාරී රජයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ සත්කක ඉඩම

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896 ක්වු ජනවාරි මස 7 වෙනි දින දරණ අගහරුවාදා 12ව රත්න පුරේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණීමට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කොළොන්නකෝරළේ දියපොටතමිපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙල්ලක්. සිතියම 556. අයිතිකම් කිසිනො—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ගම.	අයදුම.	මහත.
1468	උල්ලිදුවාවේ මුකලාන	ජයතුන්කන්ද	මුකලාන සහ සේන	128 1 23

අක්කරයක් රුපියල් 18 බැගින්.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

උපආණ්ඩුකාර උතුමානත්තවත්සේගේ ආඥාවලට,
ඩබ්ලිව්. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරී-වමන.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a new road from the new Nuwara Eliya street to Hill street, within the limits of the Local Board of Gampola, to wit :—

Preliminary plan 4,611. Village—Within the limits of the Local Board of Gampola.

Table with 5 columns: Lot, Name of Land, Description, Name of Claimant, Extent. Rows include W 782 Nillakotuwa, X 782 Uduwelagedarawatta, and Y 782 Do.

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 29, 1895, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, November 1, 1895.

ALLANSON BAILEY, Government Agent.

1876 හි අවුරුද්දේ නොමමර 3 වන ආඥාවලින් ගනවෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම්:—ගම්පල ලෝකල් බෝර්ඩ් විසින් මාලුම්තුල අළුත් නුවරඑලිය විසින් සිටි, කන්දේසියට යාමට අළුත් පාරක් තැනීමට වෙනි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876 හි ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගනවෙනි කාණ්ඩයේ කරතිබෙන පාරවලට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු වනුයේ වගන්තියේ ගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. එ ඉඩම් නම් :—

සිතියම 4,611. ගම—ගම්පල ලෝකල් බෝර්ඩ් විසින් මාලුම්තුල.

Table with 5 columns: No., Name of Land, Description, Name of Claimant, Extent. Rows include W782 නිල්ලකොටුව, X 782 ලබවෙලගෙදරවගම, and Y 782 එම.

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා ගනවෙනි වගන්තියේ ඔනෑම නිවැසියන් සඳහා විවෘතව මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් කළුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1895 හි නොවැම්බර් මස 29 වෙනි දින පස්වරු දෙකට මහනුවර කවචේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ නොසි අන්දමේ අයිතිවැසිකම් ද කියා නියාසිවීමට ඔනෑමා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටිනු මුදල්ගෙන් හෝ ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකම් නොදැනුවත් නියාසිවීමට ඔනෑමා වෙසින් දැනගත යුතුයි.

වම් 1895 හි නොවැම්බර් මස 1 වෙනි දින මහනුවර කවචේරියේදී. ඇලන්සන් බේලි, ආණ්ඩුවේ ඒජන්ත වරයා.

1876 හි බ්‍රැව්-ප්‍රථම 3 හි මුලකභ්‍යයයකදී ඉහත 7 ම පිරිසිංහ පිරිසිංහ කම්පනා ලොකල් පොලිස් ඔර්ඩනම්ස් හි දී ඇතුළත් වූ මුලකභ්‍යය 29 නි අතර මහනුවර කවචේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ නොසි අන්දමේ අයිතිවැසිකම් ද කියා නියාසිවීමට ඔනෑමා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටිනු මුදල්ගෙන් හෝ ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකම් නොදැනුවත් නියාසිවීමට ඔනෑමා වෙසින් දැනගත යුතුයි.

පිරිසිංහ ප්‍රථම 3 හි මුලකභ්‍යය 4,611. මුලකභ්‍යය— මහනුවර කවචේරියේදී.

Table with 5 columns: No., Name of Land, Description, Name of Claimant, Extent. Rows include W 782 නිලකොටුව, X 782 ඉබ්බේගොඩ, and Y 782 එම.

මෙහි මුලකභ්‍යය 29 නි අතර මහනුවර කවචේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ නොසි අන්දමේ අයිතිවැසිකම් ද කියා නියාසිවීමට ඔනෑමා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටිනු මුදල්ගෙන් හෝ ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකම් නොදැනුවත් නියාසිවීමට ඔනෑමා වෙසින් දැනගත යුතුයි.

මෙහි මුලකභ්‍යය 29 නි අතර මහනුවර කවචේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ නොසි අන්දමේ අයිතිවැසිකම් ද කියා නියාසිවීමට ඔනෑමා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටිනු මුදල්ගෙන් හෝ ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකම් නොදැනුවත් නියාසිවීමට ඔනෑමා වෙසින් දැනගත යුතුයි.

1895 හි බ්‍රැව් කාර්තිය 1 නි 2. ඉලන්සන් බේලි, ආණ්ඩුවේ ඒජන්ත වරයා.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for constructing the Railway Extension from Galle to Matara, to wit:—

Preliminary plan 4,570. Village—Ahangama in Talpe pattu of Galle.

Lot.	Name of Land.	Description	Claimant.	Extent.		
				A.	R.	P.
B 487	Manapuwatta or Pitchamawatta	Old cocoanut	Don Jandris Abeygoonewardena	0	0	0-18
C 487	Do.	do.	do.	0	0	0-12
D 487	Katugahawatta	do.	A. V. Johanis	0	0	0-87
E 487	Manapuwatta	Plantain	A. V. Jacolis	0	0	2-50
F 487	Do.	Plantain and cocoanut	H. S. Don Carolis	0	0	1-75
G 487	Dewinegamsarambawatta	Waste	A. V. Don Johanis	0	0	1-25
Preliminary plan 4,337. Village—Habaraduwe in Telpe pattu of Galle.						
E 481	Pinwatta	Cocoanut	Wellitota Pansala Dewasiri Unnanse	0	0	14

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Galle Kachcheri on December 9, 1895, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
November 6, 1895.

E. ELLIOTT
Government Agent.

1876 ක්‍රී. අවුරුද්දේ නොමිලට ගිණි අයුරින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ගාල්ලේ සිට මාතරට එන දුම්රිය මාර්ගය තැනීම සඳහා සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වසි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආයුධය" හවෙති නාණයේ කරනිමෙන පාතරයට කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවනන්ගේගෙන් නිසිආකාරයට අණලිය තිබේ. ඉඩම් නම්:—

සිතියම 4,570. ගම—අහන්ගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහල.	අ. රු. ප.
B 487	මානපුවත්ත නොහොත් පිටිව මාවත්ත	පොල්	දෙග් ජන්දිරිස් අබේගුනවර්ධන		0 0 0-18
C 487	එම	එම	එම		0 0 0-12
D 487	කේට්ටහකකොරවුව වත්ත	එම	ඒ. වි. රේහානිස්		0 0 0-87
E 487	මානපුවත්ත	කෙහෙල්	ඒ. වි. ජකොලිස්		0 0 2-50
F 487	එම	පොල්	ඇන්. ඇස්. දෙග් පොරොලිස්		0 0 1-75
G 487	දෙවනිගම්සරඹවත්ත	මුඩුබිම	ඒ. වි. දෙග් රේහානිස්		0 0 1-25

සිතියම 4,337. ගම—හබරදුව.

E 481	පින්වත්ත	පොල්	වැලිනොට පත්සලේ උත්තා		0 0 14
-------	----------	------	----------------------	--	--------

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම් දෙමි:—

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන්ගේ වෙනුවට ක්‍රියාකරණය වසි 1895 ක්‍රී. දෙසැම්බර් මස 9 වෙනි දින දවල් දෙදෙන කනිසමට ගාල්ලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කියා කියාසිටිමට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටිමට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වසි 1895 ක්‍රී. නොවැම්බර් මස 6 වෙනි දින ගාල්ලේ කවිචේරියේදී. ජ. එලියට්, ආණ්ඩුවේ ඒජන්ත වමික.

1876 ම් (බ්‍ර) - 3 ම් මුලකසප්පදානු 7 ම් පිරිවිණ් පිරකාරම් මාතලුහෙ රෙලවෙක්ලු ආණ්ඩු පතිරිකුතෙවෙක්ලු වෙණදියතාන පිනෙර්සොලපෙටුම කාණිය, අමතාවතු:—

පිරිමසප්පදානු මුලකස 4,570. මුලකස—පලපපත නුවෙහිලුණු අකසමයවල.

නං. 0.	කාණියිනු පෙයාර.	විවරය.	උරුමකරුගේ පෙයාර. ඉ. ආ. ප.	විසාලය.
B 487	මනපුවත්ත අල්ලු පිප්පොකයවත්ත	පුරාය තෙහෙණ	දොන සනෙදුගිණ අපේ	0 0 0-18
C 487	එම	එම	ඉනෙහුතන	0 0 0-12
D 487	කලමසෙහවත්ත	එම	ඉ. වි. සොකාණිය	0 0 0-87
E 487	මනපුවත්ත	ආලාපාසුක	ඉ. වි. සකොණිය	0 0 2-50
F 487	එම	ආලාපාසුක	ආලාපාසුක	
G 487	ආලාපාසුක, කසපන, පාලවත්ත	වෙණ්ණියම	ආලාපාසුක	0 0 1-75
E 481	පිරිමසප්පදානු මුලකස 4,337. පිරිමසප්පදානු	මුලකස	ආලාපාසුක	0 0 1-25

මෙහි දී කොමිෂන්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන්ගේ වෙනුවට ක්‍රියාකරණය වසි 1895 ක්‍රී. දෙසැම්බර් මස 9 වෙනි දින දවල් දෙදෙන කනිසමට ගාල්ලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කියා කියාසිටිමට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටිමට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

திபுதுவகர்கள் எனக்கூடக் கற்பனைசெய்குப்பதனால், அக்காணியை ஆட்சிஒப்புகொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பரிந்துரை வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமய் வளம் பாராடுகின்றேன்.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியாரார மூலமாய் 1895 ம ஆண்டு மார்ச்சுமாதம் 9 ந் தேதியிலன்று 12 மணிக்கு காலமே காலிக கச்சேரியில் என்முனையாக வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் அவரவர்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலிக கச்சேரி,
1895 ம் ஆண்டு கார்த்திகையின் 6 ந் தேதி.

ச. கலியந்,
அரசாட்சி குகையே.

REVENUE NOTICES.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1896. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Colombo Kachcheri until 12 o'clock noon on Saturday, November 23, 1895, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made bona fide.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

1. Toll on the road from Angulana to Wewala at the Wewala ferry.
2. Toll on the Hendala canal; Toll on the Pamnugama canal. Payment at one clears the other. Toll at Gorakaghatotupola and the ferry at Tarakuliya.
3. Toll on the road from Talawatugoda to Hokandara.

B.—Negombo District.

1. Toll on the road from Siduwa to Henaratgoda at the Siduwa ferry.
2. Toll on the Negombo canal at Pallansena bridge; Toll on the Negombo canal at the bridge on the Custom-house road. Payment at one clears the other.
3. Toll at the Mutuwadiya ferry.

C.—Kalutara District.

1. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment at one clears the other.
Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at Nugegoda, or at Bandaragama on the road from Horana to Bolgoda, clears the other.
Toll on the road from Horana to Bolgoda. Clears Galtude bridge.
Toll at Rukgahatotupola ferry; Toll on the road from Morantuduwa at Wadduwa.
2. Toll at the Angurumatota ferry.
3. Toll at the Kepu-ela ferry and toll on the road from Galpata to Kalutara. Payment at one clears the other.

A. B. DAWSON,
Government Agent.

Government Agent's Office,
Colombo, October 31, 1895.

இவ்வகையிலுள்ள அக்காணியை அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பரிந்துரை வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமய் வளம் பாராடுகின்றேன்.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியாரார மூலமாய் 1895 ம ஆண்டு மார்ச்சுமாதம் 9 ந் தேதியிலன்று 12 மணிக்கு காலமே காலிக கச்சேரியில் என்முனையாக வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் அவரவர்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலிக கச்சேரி,
1895 ம் ஆண்டு கார்த்திகையின் 6 ந் தேதி.

ச. கலியந்,
அரசாட்சி குகையே.

නීතිමි ඔහුගේ ඉල්ලීම උතුමනක්වනන්සේ විසින් ඒත්තගත් බව දනුම්දුන් දින පටන් කිසිදවසක් ඇදලනදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තයන් මුද්‍රාපුවලින් හෝ තුනෙන් පංගුවකට මිමිනා ඇප මුදලෙන් හෝ තිබා සමපුණ්ණකරන්නට ඕනෑය.

ඇප පිණිස කිසිකලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාන්තයන්ගෙන් සේව ගෙවියයුතු යාන්තු වද, ඇපඔප්පු සාදීමටද, ඒවා සෝදිසිකර සම්පුණ්ණකරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර කෙරීමට ගෙවියයුතු යාන්තුවන් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් කිසිකලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ත්‍රාර්තූනගෙන් සහතික කළහොත් ලබාගතයුතුයි. මෙම සහතිකපත්‍රය ලබා ගැනීමට ඕනෑකරණ විසඳම ඇප කඩන අස දින දී දීරියයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්ත උපනාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත්ට පුළුවන.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කවේ.

1. අඟුලානේ සිට වැවලට යන පාරේ වැවල කොටුපල් රේන්දයද.
2. හැදල අල රේන්දයද, පමුනගම ඇලරේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්ද පලෙහි නිදහස්ව යන්ට පුළුවන. ගොරකගහ කොටුපල් රේන්දය සහ කාරාකුලියේ කොටුපල් රේන්දයද.
3. නලවතුගොඩ සිට හෝකන්දරට යන පාරේ රේන්දයද.

B.—මීගමු දිස්ත්‍රික්කවේ.

1. සිදුම්බ සිට නෙහරන්ගොඩට යන පාරේ සිදුම්බ කොටුපල් රේන්දයද.
2. මීගමු ඇල් පල්ලන්සේගේ පාලමරේන්දයද, මීගමු ඇල් රේඉවට යන පාරේ පාලම්රේන්දයද.— මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙහි නිදහස්ව යන්ට පුළුවන.
3. මුතුඩොඩියේ කොටුපල් රේන්දයද.

C.—කර්මන්දිස්ත්‍රික්කවේ.

1. විසිදගම සිට වැව්වට යන පාරේ රේන්දය. මෙම රේන්ද පල බන්ධාරගම රේන්දපල සමග එකක්සේ සලකනු ලැබේ. මෙයින් රේන්ද දෙකෙන් කොසි රේන්දයකට නුමුත් ගෙවූ විට අනිත් රේන්දපලෙහි නිදහස්ව යන්ට පුළුවන. බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ නුගේගොඩ ඇල් පාලම්රේන්දයද. නුගේගොඩදී හෝ හොරණ සිට බොල්ගොඩට යන පාරේ බන්ධාරගමදී හෝ ගෙවූ විට අනිත් පොලෙන් නිදහස්ව යන්ට පුළුවන. හොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවූ විට ගල්තුඩේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන. රුක්ගහ කොටුපල් කොටුපල් රේන්දයද. මොරන්තලුවේ සිට වාද්දුවට යන පාරේ රේන්දයද.
2. අඟුරුවාගොට කොටුපල් රේන්දයද.
3. කැපුඇල් කොටුපල් රේන්දය සහ ගල්පාන හිට කර්මන්දිස්ත්‍රික්කවේ රේන්දයද—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙහි නිදහස්ව යන්ට පුළුවන.

වර්ෂ 1895 ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දින කොළඹ කවිවෙරියේදීය.

ඒ. ආර්. බෝසන්, ආණ්ඩුවේ ඒජන්තයාය.

NOTICE is hereby given that on Monday, November 11, 1895, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from December 1, 1895, to June 30, 1896, and Toll Rents from December 1 to December 31, 1895, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of October, 1895.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

- Arrack Rents.**—Colombo, Negombo, Kalutara.
- Bridge.**—Toppu.
- Canals.**—Negombo, Kalutara, Hendala.
- Ferry.**—Kepuella.
- Roads.**—Ja-ela to Henaratgoda, Negombo to Dunagaha, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Bandara-gama to Waskaduwa.

A. R. DAWSON, Government Agent.

The Kachcheri, Colombo, November 1, 1895.

වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දයක් නමුත් සලුම් ගැනුම්කාරයින් විසින් වර්ෂ 1895 ක්වූ ඔක්තෝබර් මාසේ මාසමුදල වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔහුන්ගේ අලාභීව වෙනුවට එක් රේන්ද වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 11 වෙනි සද්දා දවල් 2කේ කනිසමට කොළඹ කවිවෙරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

- කොළඹද, මීගමුවේ සහ කර්මන්දිස්ත්‍රික්කවේ රේන්දයද.
- කෝප්පුවේ පාලම් රේන්දයද.
- හැදලද, මීගමුවේ සහ කර්මන්දිස්ත්‍රික්කවේ ඇලරේන්දයද.
- කැපුඇල් කොටුපල් රේන්දයද.
- පුදුමාල් සිට නෙහරන්ගොඩටද, මීගමුවේ සිට පුනාගමටද, පානදරේ සිට නබාපානටද, මීගමුවේ සිට ගිරි උල්ලට යන පාරේ ඇතුළත්ව 4රේ සහ 6සේද, 8සේ සහ 9සේ කනු අතරේද, බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ රේන්දයද.

ඒ. ආර්. බෝසන්, ආණ්ඩුවේ ඒජන්තයාය.

වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 1 වෙනි දින කොළඹ කවිවෙරියේදීය.

වර්ෂ 1895 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1896 ක්වූ ජුනි මස 30 වෙනි දින දක්වා බන්තා හිර් දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් අරක්කු රේන්දයක් සහ වර්ෂ 1895 ක්වූ දෙසැම්බර් මස 1

Statement of the Sale of Salt in each Province during July, 1895, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on July 1, 1895	378,270	93	88,744	0	198,147	84	38,073	0	703,235	65
Since received	43,821	0	9,863	0	22,489	0	3,030	0	79,203	0
Surplus	37	0	—	—	—	—	—	—	37	0
Total	422,128	93	98,607	0	220,636	84	41,103	0	782,475	65
Issued for consumption in the Province	1,987	56	2,322	0	8,561	0	1,188	0	14,058	56
Do. removal to released districts, &c.	18,055	56	1,249	0	—	—	1,923	0	21,227	56
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	153	43	195	0	333	28	535	84	1,217	43
Total	20,196	43	3,766	0	8,894	28	3,646	84	56,503	43
Balance on July 31, 1895	401,932	50	94,841	0	211,742	56	37,456	28	745,972	22

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 335,437.85), which has not yet been removed to Store:—

North-Western Province	Cwt.	lb.
Southern Province	239,182	56
			96,255	29
Total			335,437	85

Audit Office,
Colombo, November 6, 1895.

T. SKINNER,
Acting Controller of Revenue.

Statement of the Sale of Salt in each Province during August, 1895, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on August 1, 1895	401,932	50	94,841	0	211,742	56	37,456	28	745,972	22
Since received	33,381	0	475	0	12,424	0	6,885	84	53,165	84
Surplus	41	0	—	—	—	—	—	—	41	0
Confiscated salt	11	0	—	—	—	—	—	—	11	0
	435,365	50	95,316	0	224,166	56	44,342	0	799,189	103
Issued for consumption in the Province	2,863	84	3,639	0	3,607	0	1,169	0	11,278	84
Do. removal to released districts, &c.	22,192	23	1,373	0	9,150	0	2,355	0	35,070	23
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	97	0	15	56	—	—	—	—	112	56
	25,153	0	5,027	56	12,757	0	3,524	0	46,461	56
Balance on August 31, 1895	410,212	50	90,288	56	211,409	56	40,818	0	752,723	50

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 323,169.62), which has not yet been removed to store:—

North-Western Province	Cwt.	lb.
Southern Province	204,617	56
			121,552	6
Total			326,169	62

Audit Office,
Colombo, November 6, 1895.

T. SKINNER,
Acting Controller of Revenue.

NOTICE is hereby given that the Hon. the Government Agent for the Central Province will receive Sealed Tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1895. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kacheheri until 1 o'clock P.M. on Friday, November 15, 1895, when they will be opened, and all persons making tenders will be required to be present. In the absence of any tenderer no notice will be taken of his tender.

Any tenders which are approved by the Government Agent will be recommended to Government for acceptance. Those rents for which satisfactory tenders have not been received will be put up for sale by public auction immediately after the tenders have been opened on November 15, 1895. Intending purchasers are therefore warned to be present.

Tenders must be for each rent separately.

1. Malawala road toll.
2. Kaludacla-Perabaturenna road toll.
3. Ba'akaduwa road toll.
4. Da'abulla and Galewela road tolls. Payment of toll at either place within the same day shall clear the other.
5. Nalanda bridge.
6. Kot-n-gahumula road toll.
7. Rikiligaskada road toll.

Municipal Tolls.

1. Katugastota bridge.
2. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The 10 per cent. deposited will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever. Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Kandy Kacheheri, ALLANSON BAILEY, Government Agent. November 2, 1895.

විෂ් 1896 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පහත සඳහන්වන වෙනම දිසාවේ පාලම්, කොටුපාරේන්ද මංලොව ගැණිම පිණිස "පාලම් රේන්ද හදුනාගැනීමේ ඉල්ලීමට" කියාලියුම් පිට ලියකලද මුද්දරකරු වැඩවර්ජ් ගවන් ඉල්ලීමට පත්, වෙනම දිසාවේ ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්තලත්තාන්ගේ විසින් වෂ් 1895 ක්වු නොවැම්බර් මස 15 වෙනි සිකුරාදා පස් වරු එකවතරු, හෙතෙර් තව්වේරියේදී භාරගැණීමට සුදුසුමට සිටිනවත දැනවනවතැර, ඒ වෙලාවට ඒවා ආර බලකවට ඉල්ලීමකාරයේ සියල්ලම දුර්දිපිටට ඇවිත් පෙනීසිවිත්. ඕනෑමවත් මෙයින් දැනුම්දමි. යම් ඉල්ලීමකාරයෙක් එසේ දුර්දිපිට කොසිටියේ එනම් මුහුණේ ඉල්ලීමට පත් ගැණි කිසිවක් නොසලකනු ලැබේ.

ඒජන්තලත්තාන්ගේ විසින් ඒජන්තලත්තාන්ගේ සම් ඉල්ලීමට භාරගැණීමට ඇණවුමට ලියාදරිත්වට ගෙදේ.

ඒජන්තලත්තාන්ගේ සම් ගෙය ඇන්දමේ ඉල්ලීමට කල ලැබුණ විනම්, ඒවායේ සඳහන්වන රේන්ද, වෂ් 1895 ක්වු නොවැම්බර් මස 15 වෙනි දිනදී ඉල්ලීමට පත් ආර බ, එවනම පසිබ වෙන්දේසිකාර විකුනට ගෙදේ. රේන්ද මංලොව ගැණිමට සාල්පතාකර සිටින අයවල් ඒ වෙලාවට ඉල්ලීමට ඇවිත් පෙනීසිවන ලෙසට මෙයින් දැනුම්දෙමි.

එක එක රේන්දට, වැඩවර්ජ් ගවන් ඉල්ලීමට එක එක බැගින් එවිසුනුය.

1. මඩවල පාරේ රේන්දය.
2. කුමදිගුල්ලේ පෙරානුකැන්ගේ පාරේ රේන්දය.
3. බලකඩුවේ පාරේ රේන්දය.
4. දඹුල්ල සහ ගලේවෙල පාරේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවන්ට යෙදුනම එද පලදී ඇති රේන්දයලෙන් කිදහස්ය.
5. පලද දේ පාලම. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවන්ට යෙදුනම එද පලද දැනදී ඇති රේන්දපලින් කිදහස්ය.
6. කොලොන්නාපමුල පාරේ රේන්දය.
7. දිකිලිගස්සව පාරේ රේන්දය.

මහනුවර නාගරිකසභාවට දෙසිති පාලම් කොටුපාරේ රේන්දය.

1. කවුකස්තොට පාලම.
 2. කලාතුමයේ පාලම සහ ගෝනාවන්ගේ කොටුපාර.
- මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවන්ට යෙදුනම එදවස තුලදී ඇති රේන්දපලින් කිදහස්ය.

විකිනිමේ කොන්දේසිය.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සෑදට 10 බැගින් ගණනක් විකිනිම කටුබුටු වනාදී මුදලෙන් බැදගනවට ඕනෑය. ගැනකර ආණ්ඩුකාර දැනුමට නැවතවනවෙස්ගේ ඒජන්තලත්තාන්ගේ ගැනකරයාට දැන්වු වනාදී ඕනෑකරන ඇප සම්පූර්ණකර දෙන්නට නොයෙදුනවිනම්, ඉහතකී බැදගනවට යෙදුනු 10 වෙන් එක දඩට වේනුව ඉල්ලාගන්නට යොදේ.

ඇපට බැදිනලද මුද්දරු පපානන ඉඩම් ඇපට බැදීමට මනාප වනකො ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර ගෙනලද ලියවික් නැතුව එම මුද්දරු භාර ගන්නට නොයෙදේ.

ඇපට දෙනලද සියළුම මුද්දරු සඳහන්වන ඉඩම්, අත්සිලකසට ඇපට බැදිනනි ගැටිට ගම් බිම් ලියා සටහන්කරණි දිනකුරුකැනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ මුද්දරු සමග එවනට ඕනෑය.

එම සහතිකපත්‍රය ඇපට නැතැත්තාගේ විසඳ මෙන් ලබාගන්නට ඕනෑය.

ඉහත සඳහන්කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙරීම, ආණ්ඩුවේ ප්‍රකාසපත්‍රවල නියමකර තිබෙත් නාවු සානාලදී ම අයකරනවා මිස, වෙන මොනකම සානකකදීවත් අයකරනවට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්තාන්ගේ ගෙන් දැනගනව පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනිම පටන්ගන්නට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

ඇලක්සන් ඩේලි, මහාමදියාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්ගේ. වෂ් 1895 ක්වු නොවැම්බර් මස 2 වෙනි දින මහනුවර සිටි වේරියේදීය.

NOTICE is hereby given that the following timber will be exposed for sale by public auction at the General Store, Jaffna, on November 14, 1895, at 3 o'clock P.M., upon the conditions specified below :-

Description of Timber to be sold.	
300 palai logs	15 satinwood logs
15 kumbuk logs	3 halmilla logs

Conditions of Sale.

1. The highest bidder will be the purchaser, subject to the approval of the Government Agent.
2. If the full amount of purchase money be not paid on day of sale, a deposit of one-third of the full amount must be paid on the day of sale and the balance paid within one week. If not so paid, the deposit amount will be forfeited and the timber re-sold at the purchaser's risk, and he will not be entitled to any profit on the re-sale.
3. No timber can be removed before payment of full amount of purchase money.

A. M. WALKER,
Acting Conservator of Forests.

Office of the Conservator of Forests,
Colombo, November 5, 1895.

NOTICE is hereby given that the following Toll Rent of the Puttalam District for the year ending December 31, 1896, will be sold by public auction at the Puttalam Kachcheri on Friday, November 15, 1895, at 2 P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale, and complete the necessary securities within one month from that date.

Ferry—Etale.

ÆLIAN A. KING,
Government Agent.

October 31, 1895.

විෂි 1896 ක්වු දෙසැම්බර් මස 31 දිනට අවසාන වේවන වු දෙසැම්බර් මස 31 වෙනිදා සඳහන්වෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ තොටුපල් රේඛ, වෂි 1895 ක්වු නොවැම්බර් මස 15 වෙනි දින දවල් 20 පුත්තලම් කම්බේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින් දැනුණුයකු ඇත.

භාණ්ඩකාරයෝ විසින් රේඛය ගත් දිනේදීම රේඛ දහ ගත් මුදලෙන් සියලු දහා බැඟින මුදල අත්පිට කාසි බදිනට ඔහුලා සහ උකි දිනේ පටන් මාසයක් ඇතුලතදී ඔහුලාගේ වටයට ඇතුළත්වනු ඇත සම්පූර්ණකරනට ඔහුලා.

එතාලේ තොටුපල් රේඛය.

එලියන් ඒ. කිනි,
ආණ්ඩුවේ ඒජන්තතුමා.

වෂි 1895 ක්වු ඔක්තෝබර් මස 31 වෙනි දින පුත්තලම් කම්බේරියේදී.

இதன்கீழ் கண்டிருக்கிற புத்தளம் மூன்றிற்க்கின் ஆயக் குத்தகை அபராவது: கயக்கம் ம ஆண்டு மார்ச்சு மீ மாசம் கூக ந் தேதி முடிவாகிற வருஷத்துக் குத்தகையை கயக்கம் ஆண்டு கார்த்திகை மாசம் யிரு ந் தேதி, வெள்ளிச் சிழிமுமை பின்னோம் இரண்டு மணர்க்கு புத்தளம், கச்சேரியில் பிரகித்த ஏலத்தில் கூறி விற்றப்படும்.

கொள்வனவு யாரன் தான்கொண்ட கொள்வலை முதுவில் புத்தலொருபங்கு கொக்கத்தில் விற்றனவுத் தேதியிலன்று கட்டி அத்தேதியிலிருந்து ஒரு மாசத் தவணைக்குள்ளாக பின்னொடுத்து முடித்துக்கொள்ள வேண்டியது.

குறைக் குத்தகை—ஏத்தலை.

ஜி. ஏ. புமகாட்னர்,
ஆசாட்சி ஏசனறு.

புத்தளம் கச்சேரி,
கயக்கம் ஆண்டு இப்பினைமீ கூக ந் வு.

NOTICE is hereby given that the Government Agent for the Province of Uva is prepared to receive tenders for the purchase of the following Toll Rents of the said Province for the period of one year from January 1 to December 31, 1896:—

Tolls.

- | | |
|------------------|-------------|
| 1. Wellawaya | 5. Taldēna |
| 2. Tanamalwila | 6. Lunugala |
| 3. Marangahawela | 7. Welihada |
| 4. Udakumbalwela | |

The tenders, which should be in sealed envelopes super-scribed "Tenders for Toll Rents," will be received at the Badulla Kachcheri until 12 o'clock noon on Monday, November 25, 1895, when they will be opened.

Tenders should be accompanied by Government draft for one-tenth of the amount of tender for each toll if the tenderer does not appear at the kachcheri in person.

Tenders may be sent in for each toll separately or for all the seven tolls collectively.

The Government Agent reserves to himself the right, without question, of rejecting any or all tenders.

The person whose tender is accepted by the Government Agent will be required to deposit at once in cash one-tenth of the amount of his tender, which sum will be forfeited if he does not, within thirty days from the date when His Excellency the Governor's approval of his offer is communicated to him, deposit cash security equal to one-third of his purchase amount.

If no satisfactory offer be received by tender the Government Agent will immediately put up each rent separately, or all the rents together, for sale by public auction.

H. WHITE,
Government Agent.

Badulla Kachcheri,
October 31, 1895.

වෂි 1896 ක්වු ජනවාරි මස 1 වෙනිදා සිට එම අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වනතුරු උතුරු දිසාවේ මෙහි පහත සඳහන්වෙන පාර රේඛද ඉල්ලා එවනලද වැනඩර් බාරගැනීමට එම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්යේ සුදානම්ව සිටින බව දැනුයකු.

රේඛපලවල්.

1. වැල්ලවාය.
2. තනවල්පිල.
3. මරන්තකවෙල.
4. උඩකුඹල්වෙල.
5. කල්දෙන.
6. එහුකල.
7. වැලිමඩ.

"වැනඩර්ස්" නොහොත් ඉල්ලීමටහු බසා එවන ලද ඇන්විලෝස් එකේ පිට "රේඛද ඉල්ලීම පත්‍ර" කියා ලියා තැබිය යුතුය. තවද මෙසේ එවනලද "වැනඩර්" 1895 ක්වු නොවැම්බර් මස 25 වෙනි දින දවල් 12 දක්වා බදු එ කම්බේරියේදී බාරගෙන ජවපසු එවා කඩන්ට යෙදෙනවා ඇත. ඉල්ලීමකාරයා කම්බේරියට නේනවානම් ඉල්ලීමටහුසේ සඳහන් එක එක රේඛය ඉල්ලාතිබෙන මුදලෙන් දහයෙන් පංගුවට ආණ්ඩුවේ වෂි කඩදසියක් එවිය යුතුය.

එක එක රේඛයට වෙන වෙනම වැනඩර් හෝ එසේ නැත්නම් රේඛද හතුවම එක වැනඩර් එකක් හෝ එවිය යුතුයි.

වැනඩර් එකක් හෝ සියල්ලම හෝ ප්‍රතික්ෂේප කෙරී මේ බලා ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්යේ වෙත කඩා ගත්තාලදී.

ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්යේ විසින් එක්තරාකාරයට සෙදන වැනඩර් එක අයිතිකාරයා විසින් ඔහුගේ ඉල්ලීම මුදලෙන් දහයෙන් පංගුව මුදලෙන් එවලේම බැඳිය යුතුය. ඔහුගේ ඉල්ලීම ආණ්ඩුකාර උතුමාගේ වහන්සේ විසින් පිළිගන්නා කියා ඔහුට දැනුණු විස්දවසක් තුල ඔහු රේඛය ඉල්ලායන් මුදලක්

තුනෙන් පංතුව මුදලක් නොබැඳෙත් මහු විසින් පලමුකොට බැඳුණු දහසෙන් පංතුව රජසන්තක වෙත බව දැනගත යුතුය.

නිසි ගණනකට ඉල්ලා වැනවර ලැබුණේ නැත්නම් එක එක රේන්දේ වෙත වෙනම හෝ එසේ නැත්නම් රේන්ද සිසල්ලම එකට දමා ගෝ ආණ්ඩුවේ ඒජන්ත ලත්තාන්සේ විසින් ප්‍රසිධි වෙන්දේසියේ විකුනනු ලැබේ.

එච්. වයිච් වමන,
ආණ්ඩුවේ ඒජන්තය.

වස 1895 න්වු මන්තෝබර මස 31 වෙනි දින බදු එ කව්වෙරියේදින.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the under mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1896:—

Ratnapura District.

- 1. Toll at Kahawatta bridge.
- 2. Road toll between 81st and 82nd mileposts, Rakwana.

Kegalla District.

- 1. Toll at Ambepussa bridge.
- 2. Toll at Arandara ferry.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Ratnapura Kachcheri until 1 o'clock P.M. on Tuesday, November 19, 1895, when they will be opened, and all persons making tenders will be required to be present, or to satisfy the Government Agent by duly accredited agents that their tenders are bona fide.

3. The person whose tender for a toll is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish cash security to the amount of one-third for the whole purchase amount within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

4. He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining deeds and drawing and settling the bonds.

5. The Government Agent reserves the right to expose the above toll rents for sale after the tenders have been examined, in such a manner as may seem to him expedient. The Government Agent reserves to himself the right (subject to approval of Government) to accept or reject any bid or any tender, and to consider the sealed tenders with the bids at the public auction.

6. Further information can be obtained on application to the Government Agent.

H. WACE,
Government Agent.

Government Agent's Office,
Ratnapura, November 6, 1895.

බරගමු දිසාවේ මෙහි පහත සඳහන්වෙන පාලම් රේන්ද වස 1896 න්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවේ බදු ගැනීමට එවකලද මුදලක් ඉල්ලීමට සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ලත්තාන්සේ විසින් භාරගනු ලැබේ.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

- 1. කහවත්තේ පාලම් රේන්දයද.
- 2. හාතැක්ම 81 සහ 82 කනු අතරේ රත්තාන්සේ පාරේ රේන්දයද.

කෘගල්ලේ දිස්ත්‍රික්කයේ.

- 1. අමෙපුස්සේ පාලම් රේන්දයද.
- 2. අරන්දර කොටුපල්ලේ රේන්දයද.

3. මදුනි මදුලක් ඉල්ලීමට මදුනි මදුලක් ගෙවත් ඇන්චි ලොස් ලබ "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීමට පත්වන පස්වරු එකවන නොවැම්බර් මස 19 වෙනි කුර්ඪන පස්වරු එකවන තුරු රත්නපුරේ කව්වෙරියට භාරගනු ලැබේ. එවට එහිදී එවසේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දී සිටින සැලකෙතැම් ඉදිරිපිට අවිදිත් (නැතහොත් නමුත් විසින් වෙන අයෙකුට නිසි බලයක් දී මුහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සැබෑ ඇන්තේ ඒවා බවට ඒජන්ත ලත්තාන්සේට ඒකකු ගන්වන්නට ඕනෑය.

4. ආණ්ඩුවේ ඒජන්ත ලත්තාන්සේ විසින් උතුරා නන්වගන්සේ වෙත මස්පුකර සිටීමට තෝරගත්තලද ඉල්ලීමට පත්වන අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහසෙන් කොටසකට වැටෙන මුදල් ගණන සල්ලි වලින් වනාම ඇප නිවන්ට ඕනෑවා පමනකුත් නොව එම ඉල්ලීම උතුරා නන්වගන්සේ විසින් ඒජන්ත ගත් බව දැනුම් දුන් දින 30 දවසක් ඇතුළතදී මුල් මුදලෙන් වතුනෙන් පංතුවක් කාසිවලින් තබන්නට ඕනෑය.

5. ඇප විනිස කඩනලද මස්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් ලත්තාන්සේට ගෙවිය යුතු ගාස්තුද, ඇප මස්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පුර්ණ කරවීමටද, ගෙවිය යුතු ගාස්තුන් මුහු විසින් ගෙවන්නට ඕනෑය.

6. ඉහතකී රේන්ද වැනවර විභාගකර සිටින පසු ඒජන්ත ලත්තාන්සේට ගොදා කිසි වැඩිදුර කල්පතා වෙත අත්දමට ප්‍රසිධි වෙන්දේසියේ විකුනනට බලය තිබෙනවාය.

උතුරා නන්වගන්සේගේ ඒජන්ත ගැනීමට යටත්ව යම් වැනවරකක් හෝ ඉල්ලීමක් හෝ වාරගන්වත් නොගත් වන් වෙන්දේසියේදී ඉල්ලන ගන්ව සමග වැනවර වලින් ඉල්ලන ගන්ව කල්පතා කරන්නට බලය ආණ්ඩුවේ ඒජන්ත ලත්තාන්සේට තිබේ.

7. වැඩිදුර කාරණා ඒජන්ත ලත්තාන්සේගෙන් ඉල්ලීම කලාවට දැනගන්නට පුළුවන්වේ.

එච්. වෙස්,
ඒජන්ත ලත්තාන්සේ.

වස 1895 න්වු නොවැම්බර් මස 6 වෙනි දින රත්නපුරේ කව්වෙරියේදින.

THE licenses for the sale by retail of opium and bhanga within the limits of the Local Board, Trincomalee, for the year 1896, will be one in number, and the said license will be put up to sale by public auction at this office at 12 o'clock noon on Thursday, November 28, 1895.

G. M. FOWLER,
Chairman.

Local Board Office,
Trincomalee, October 16, 1895.

இந்தச் சங்கத்தி னெல்லக் குட்பட சயுககாம ஆண்டிற் றுது அபின் சஞ்சர சில்லையாக விற்றபத்தகான உத்தரவு சீட்டு இன்று கொடுக்கப்படுமென்றும் அவ்வுத்தரவு பெறுமுநிததை சயுககாம ஆண்டு கார்ச்சிதிகமாமசம உயர் தேத் வியாமுக்கிழமை மதியம் பன்னிரண்டு மணி அளவில் இந்த ஆய்சில் பிரசித்த ஏலத்திற்குறி விற்றகப்படுமென்றும் இத்தரவு லறிவிக்கப்படுகின்றது.

ஜோர்ஜ் எம். பவுளர்,
சபாநாயகர்.

ஸகான சங்கக் கந்தோர்,
சயுககாம (மறு) றுப்பசியிற் ககர் வ.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Kegalla for the year commencing January 1, 1896, will be one in number. The said license will be put up for sale by public auction at the Kegalla Kachcheri at 1 P.M. on Tuesday, December 3 next, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz.:-

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman, or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to sell Opium by Retail" painted on it.

6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.

7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealer.

W. E. DAVIDSON,
Chairman.

Local Board Office,
Kegalla, October 25, 1895.

NOTICE is hereby given that the sale of the opium license in Matale for 1896, fixed for October 30, has been postponed to November 13, at 1 P.M.

Local Board Office,
Matale, October 30, 1895.

G. SAXTON,
Chairman.

IT is hereby declared that the villages called Issanbessagala, Karapikkada, and Kanadara Diwulwewa (according to description given below) in Alutkadawat Tulana of Kadawat korale in Nuwaragampalata of the North-Central Province, are infected areas according to clause 3 of Ordinance No. 9 of 1891 :-

Issanbessagala and Karapikkada.—Bounded on the north by Tammannewewa and Nelugallewa, south by

Madawachchi, east by Gurukandigama, west by Central road.

Kanadara Diwulwewa.—Bounded on the north by Ulpatgama, south by Kudakongollewa, east by Helembagaswewa, west by Galkanda.

F. W. BOWES,
Anuradhapura Kachcheri, for Government Agent.
October 29, 1895.